



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

AA3 විභාගය - 2019 ජූලි

යෝජිත උත්තර
(AA31)

SRI LANKA

මූල්‍ය ගිණුම්කරණය හා වාර්තාකරණය
(FAR)

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
නො. 540, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය

AA3 විභාගය - 2019 ජූලි
(AA31) මූල්‍ය ගිණුම්කරණය හා වාර්තාකරණය
යෝජිත උත්තර

අනිවාර්ය ප්‍රශ්න හතර (04) කි.
(මුළු ලකුණු 20)

A කොටස

01 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a)

පරිච්ඡේදය 01 - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම හා ඉදිරිපත් කිරීම සඳහා වූ ආකෘතිමය රාමුව

මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ දී අනුගමනය කරනු ලබන උපකල්පනය වන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්පය යි.

ව්‍යාපාරයක් ගිණුම් ප්‍රකාශන සාමාන්‍යයෙන් සකස් කරන්නේ එම ව්‍යාපාරය පවත්නා ව්‍යාපාරයක් වශයෙන් දුරදක්නා අනාගත කාලයක් සඳහා අඛණ්ඩව මෙහෙයුම් කටයුතුවල යෙදෙන්නේ යැයි උපකල්පනය කරමිනි. එම නුදුරු අනාගතයේ දී අදාළ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු ඇවරකරණයට භාජනය කිරීමක් හෝ ප්‍රමාණාත්මක ලෙස අඩු කිරීමට බලාපොරොත්තුවක් හෝ නොමැති බව උපකල්පනය කරනු ලැබේ.

(ලකුණු 03)

(b)

පරිච්ඡේදය 01 - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම හා ඉදිරිපත් කිරීම සඳහා වූ ආකෘතිමය රාමුව

වගකීමක් හඳුනා ගනු ලබන්නේ,

1. වර්තමාන වගකීමක් පියවීමේ දී අයිතමය හා බැඳී අනාගත ආර්ථික ප්‍රතිලාභ පිටත ගලා යාමේ සම්භාවිතාවක් පවතින විටය.
2. අයිතමයේ පිරිවැය හෝ වටිනාකම විශ්වසනීයව මැනිය හැකි විටය.

(ලකුණු 02)
(මුළු ලකුණු 05)

02 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 02 - තෛතික රාමුව

සංකලිත වාර්තාවක ඇතුළත් ප්‍රධාන සංරචක පහත පරිදි වේ.

- ව්‍යාපාරික ආකෘතිය
- සංවිධානමය විශ්ලේෂණය හා බාහිර පරිසරය
- ප්‍රාග්ධන කළමනාකරණය
- පාලනය
- උපායමාර්ග සහ සම්පත් වෙන් කිරීම
- ඇල්මැති පාර්ශ්වයන්ගේ සබඳතා
- පිටත දර්ශනය
- අවදානම් කළමනාකරණය සහ අභ්‍යන්තර පාලනය

(ලකුණු 05)

03 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a)

පරිච්ඡේදය 03 - ගිණුම්කරණ ප්‍රමිත - II කොටස ශ්‍රී.ලං.ගි.ප්‍ර. 38

අස්පාෂ්‍ය වත්කම් හඳුනා ගැනීමට සම්පූර්ණ විය යුතු නිර්ණායක

1. හඳුනාගත හැකි බව
2. වත්කමේ පාලනය සමාගමට හිමි වීම
3. අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුළය ගලා ඒම
4. පිරිවැය විශ්වාසවන්ත ලෙස මැනිය හැකි වීම

(ලකුණු 02)

(b)

පරිච්ඡේදය 03 - ගිණුම්කරණ ප්‍රමිත - II කොටස ශ්‍රී.ලං.ගි.ප්‍ර. 38

1. රු. මිලියන 01ක පර්යේෂණ වියදම, අස්පාෂ්‍ය වත්කමක් නොවේ. එය වියදමක් ලෙස ලාභාලාභ ප්‍රකාශනයෙහි හඳුනාගත යුතුය.
2. නව නිෂ්පාදිතය පේටන්ට් බලපත්‍ර ලියාපදිංචිය සඳහා දැරූ රු. 100,000/- අස්පාෂ්‍ය වත්කමක් ලෙස හඳුනා ගත හැකිය.
අස්පාෂ්‍ය වත්කම් හඳුනා ගැනීමේ නිර්ණායක සම්පූර්ණ කරන බැවින් අස්පාෂ්‍ය වත්කමක් වේ.
3. ප්‍රචාරණ වියදම් වෙනුවෙන් දැරූ රු. 300,000/- අස්පාෂ්‍ය වත්කමක් නොවේ. එය වියදමක් ලෙස ලාභාලාභ ප්‍රකාශනයට හඳුනාගත යුතුය.

(ලකුණු 03)
(මුළු ලකුණු 05)

04 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 05 - මුදල් ප්‍රවාහ ප්‍රකාශ - ශ්‍රී.ලං.ගි.ප්‍ර. 07

සී/ස ලංකා විස් (පුද්ගලික) සමාගම
 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
 ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනනය වන මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

	එකතුව (රු.)
<u>ආයෝජන ආදායම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහ</u>	
මෝටර් රථ අත්පත් කර ගැනීම	(1,400,000)
මෝටර් රථ ඉවත් කිරීමෙන් ලද ප්‍රතිෂ්ඨාව (පෙරවැඩ-1)	800,000
අස්පාෂ්‍ය වත්කම් අත්පත් කර ගැනීම	(35,000)
සමාගම්වල ආයෝජනය	(165,000)
ආයෝජන ක්‍රියාකාරකම්වලට අදාළ ශුද්ධ මුදල් ප්‍රවාහය	(800,000)

පෙරවැඩ-1-

ඉවත් කිරීම

පිරිවැය	1,200	ක්ෂය	600
ලාභය	200	මුදල්	800
	1,400		1,400

(මුළු ලකුණු 05)

A නොවසෙහි අවසානය

05 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a)

පරිච්ඡේදය 06 - මූල්‍ය ප්‍රකාශන අර්ථ නිරූපණය

- i. දළ ලාභ අනුපාතය $= 76,920 / 220,700 * 100 = 35\%$
- ii. ණයගැති එකතු කිරීමේ කාලය $= ((27,580+19,850) / 2) / 220,700 * 365 =$ දින **39**
- iii. තොග නේවාසික කාලය $= ((25,250+16,400) / 2) / 143,780 * 365 =$ දින **53**
- iv. යෙදවූ ප්‍රාග්ධනයට ප්‍රතිලාභ අනුපාතය
(ROCE) (අවසාන ප්‍රාග්ධනය) $=$ පොලී හා බදු පෙර ලාභය / (ස්කන්ධය + දිගුකාලීන ණය)
 $= 34,760 / (125,600 + 12,000) * 100 = 25\%$

විකල්ප උත්තරය

- යෙදවූ ප්‍රාග්ධනයට ප්‍රතිලාභ අනුපාතය
(ROCE) (අවසාන ප්‍රාග්ධනය) $=$ බදු පසු ලාභය / ස්කන්ධය
 $= (16,177 / 125,600) * 100 = 13\%$

(ලකුණු 06)

(b)

පරිච්ඡේදය 06 - මූල්‍ය ප්‍රකාශන අර්ථ නිරූපණය

- i. දළ ලාභ අනුපාතිකය වැඩිදියුණු කිරීමට හේතු විය හැකි කරුණු:
 - a. විකුණුම් වර්ධනය කිරීම
 - b. නිෂ්පාදන මිශ්‍රණය වැඩි කිරීම, වඩා වැඩි ලාභ නිෂ්පාදන ඇතුළත්ව
 - c. ගැනුම් සඳහා වට්ටම් ලබාගැනීම
- ii. ණයගැති එකතු කිරීමේ කාලය වැඩිදියුණු කිරීමට හේතු විය හැකි කරුණු:
 - a. අත්පිට විකුණුම් සඳහා වට්ටම් ලබාදීම, මෙමගින් ණයට විකුණුම්, අත්පිට විකුණුම් බවට පරිවර්තනය කළ හැකිය.
 - b. නිසියාකාර ණය පාලන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම (ණයගැතියන්ට දී ඇති ණය කාලසීමාව අඩු කිරීම, ණයගැතියන්ගෙන් ණය එකතු කිරීම)

(ලකුණු 04)

(මුළු ලකුණු 10)

06 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 05 - මුදල් ප්‍රවාහ ප්‍රකාශ - ශ්‍රී.ලං.ශි.ප්‍ර. 07

සී/ස යුරෝපා කොලිටි ෆ්‍රඩ්ස් (පෞද්ගලික) සමාගම
 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
 මුදල් ප්‍රවාහ ප්‍රකාශනය (වක්‍ර ක්‍රමයට)

රු. “000”

මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයන්		2,575
බදු පෙර ලාභය (2450+125)		
පාරිතෝෂික සඳහා වෙන් කිරීම	50	
පොලී වියදම	590	
ක්ෂය (10,090+400-10,020)	470	
ඉවත් කිරීමේ ලාභ (පෙරවැඩ-1)	(250)	860
කාරක ප්‍රාග්ධන වෙනස්වීම්වලට පෙර මෙහෙයුම් ලාභය		3,435
තොගයේ වැඩිවීම	(2,615)	
ලැබිය යුතු වෙළෙඳ ණයවල අඩුවීම	660	
ගෙවිය යුතු වෙළෙඳ ණයවල වැඩිවීම	60	(1,895)
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයන්		1,540
පොලී ගෙවීම (පෙරවැඩ-3)	(445)	
ආදායම් බදු ගෙවීම (පෙරවැඩ-2)	(925)	(1,370)
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයන්		170
ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයන්		
මෝටර් රථ අත්පත් කර ගැනීම	(500)	
මෝටර් රථ ඉවත් කිරීමෙන් ලද ප්‍රතිෂ්ඨාව	600	
ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහයන්		100
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයන්		
ලබාගත් දිගුකාලීන ණය	1,000	
ණය ගෙවීම	(1,625)	
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහයන්		(625)
කාලය තුළ මුදල් හා මුදල්වලට සමාන දෑ තුළ ශුද්ධ අඩුවීම		(355)
2018 අප්‍රේල් 01 දිනට මුදල් හා මුදල්වලට සමාන දෑ		2,560
2019 මාර්තු 31 දිනට මුදල් හා මුදල්වලට සමාන දෑ		2,205

පෙරවැඩ-1

වත්කම් ඉවත් කිරීම

පිරිවැය	750	ක්ෂය	400
ලාභය	250	මුදල්	600
	1,000		1,000

පෙරවැඩ -2

ආදායම් බදු ගිණුම

මුදල්	925	ක්ෂය	950
ශේෂය ප/ගෙ	150	ලා/ලා	125
	1,075		1,075

පෙරවැඩ -3

ගෙවිය යුතු ණය පොලී ගිණුම

මුදල්	445	ශේෂය ඉ/ගෙ	75
ශේෂය ප/ගෙ	220	ලා/ලා	590
	665		665

(ලකුණු 10)

07 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(A)

පරිච්ඡේදය 03 - ගිණුම්කරණ ප්‍රමිත - 1 කොටස (ශ්‍රී.ලං.ගි.ප්‍ර. 12)

(a)

(රු.)

	ධාරණ අගය	බදු පදනම	තාවකාලික වෙනස්කම්
ගොඩනැගිලි	6,000	5,000	(1000)
වාහන	2,500	2,000	(500)
පාරිතෝෂික සඳහා වෙන් කිරීම	700		(700)
			800

(ලකුණු 03)

(b) $\frac{\text{විලම්බිත බදු වගකීම}}{= (800,000) * 28 \%}$

$= \underline{\underline{\text{රු. 224,000}}}$

(ලකුණු 02)

(B)

පරිච්ඡේදය 03 - ගිණුම්කරණ ප්‍රමිත - 1 කොටස (ශ්‍රී.ලං.ගි.ප්‍ර. 12)

බර තැබූ සාමාන්‍ය පිරිවැය පදනම මත 2018 දෙසැම්බර් 31 දිනට අවසන් තොගයේ වටිනාකම

(රු.)

දිනය	ලැබීම්			නිකුතු			ශේෂය		
	ඒකක	ඒකකයක මිල	වටිනාකම	ඒකක	ඒකකයක මිල	වටිනාකම	ඒකක	ඒකකයක මිල	වටිනාකම
15.12.2018	5,000	9.30	46,500				2,000	10	20,000
16.12.2018				4,000	9.5	38,000	7,000	9.50	66,500
20.12.2018	6,000	11.00	66,000				3,000	9.50	28,500
				7,000	10.5	73,500	9,000	10.50	94,500
							2,000	10.50	21,000

(ලකුණු 05)
(මුළු ලකුණු 10)

B කොටසෙහි අවසානය

08 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a)

පරිච්ඡේදය 04 - සීමිත සමාගම් සඳහා මූල්‍ය ගිණුම්කරණය

සී/ස ඔමෙගා පොදු සමාගම
2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
ලාභාලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

	“ රු. 000”
විකුණුම්	274,500
අඩුකලා: විකුණුම් පිරිවැය (700+192,300)	(193,000)
දළ ලාභය	81,500
වෙනත් ආදායම්	1,550
	(83,050)
බෙදාහැරීමේ වියදම් (පෙරවැඩ-1)	(18,112)
පරිපාලන වියදම් (පෙරවැඩ-1)	(34,730)
මූල්‍ය වියදම්	(900)
බදු පෙර ලාභය	29,308
බදු	(900)
බදු පසු ලාභය / ශුද්ධ ලාභය	28,408
වෙනත් විස්තීර්ණ ආදායම්	
යන්ත්‍ර, දේපළ හා පිරියත ප්‍රත්‍යාගණනය	3,000
මුළු විස්තීර්ණ ආදායම	31,408

(ලකුණු 10)

(b)

සී/ස ඔමෙගා පොදු සමාගම
 2019 මාර්තු 31 දිනට
 මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

රු. “000”

<p>ජංගම නොවන වත්කම්</p> <p>දේපළ, පිරිසත හා උපකරණ</p> <p>ප්‍රාග්ධන නොනිමි වැඩ (7,600+500)</p>	04	76,930
		8,100
		85,030
<p>ජංගම වත්කම්</p> <p>තොගය (41,500-700)</p> <p>ලැබිය යුතු වෙළෙඳ හා වෙනත් ණය (24,520-420)</p> <p>කලින් ගෙවූ වියදම්</p> <p>මුදල් හා බැංකු</p>	05	40,800
		23,618
		180
		3,280
		152,908
<p>මුළු වත්කම්</p>		
<p>හිමිකම් හා වගකීම්</p> <p>ප්‍රාග්ධනය හා සංචිත</p> <p>ප්‍රකාශිත ප්‍රාග්ධනය</p> <p>ප්‍රත්‍යාගණන සංචිතය</p> <p>රඳවාගත් ලාභය</p> <p>මුළු ස්කන්ධය</p>		80,000
		5,100
		30,858
		115,958
<p>ජංගම නොවන වගකීම්</p> <p>බැංකු ණය</p>		3,750
<p>ජංගම වගකීම්</p> <p>වෙළෙඳ ගෙවිය යුතු දෑ (31,200-500)</p> <p>ගෙවිය යුතු පොලී</p> <p>ගෙවිය යුතු ආදායම් බදු</p> <p>බැංකු ණයෙහි ජංගම වගකීම</p>		30,700
		500
		750
		1,250
		152,908
<p>මුළු හිමිකම් හා වගකීම්</p>		

(ලකුණු 08)

(c)

සටහන 06

සී/ස ඖෂේගා පොදු සමාගම
 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
 ස්කන්ධයේ වෙනස්කම් දැක්වෙන ප්‍රකාශනය

රු. "000"				
	කොටස් ප්‍රාග්ධනය	ප්‍රත්‍යාගණන සංචිත	රඳවාගත් ලාභ	එකතුව
2018.04.01 දිනට ශේෂය	80,000	2,100	6,450	88,550
ඉඩම් ප්‍රත්‍යාගණනය		3,000		3,000
ගෙවූ අතුරු ලාභාංශ			(4,000)	(4,000)
වර්ෂය සඳහා ලාභය			28,408	28,408
2019.03.31 දිනට ශේෂය	80,000	5,100	30,858	115,958

(ලකුණු 03)

සටහන: 2019 දෙසැම්බර් 31 දිනට පැවති සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය වෙනුවෙන් කොටසකට රු. 2/- බැගින් වූ අවසාන ලාභාංශයක් ගෙවීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

(d)

සටහන 04- දේපළ, පිරිසක සහ උපකරණවල වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය
 පිරිවැය

රු. "000"					
	ඉඩම්	ගොඩනැගිලි	මෝටර් රථ	කාර්යාල උපකරණ	එකතුව
2018.04.01 දිනට ශේෂය	50,000	25,000	21,000.00	7,200	103,200
ප්‍රත්‍යාගණනය	3,000	-	-	-	3,000
ඉවත් කිරීම			(4,500)		(4,500)
2019 මාර්තු 31 දිනට ශේෂය	53,000	25,000	16,500	7,200	101,700

සමුච්චිත ක්ෂය

2018.04.01 දිනට ශේෂය	-	8,500	11,500	2,200	22,200
වර්ෂය තුළ ක්ෂය	-	1,250	3,750	720	5,720
ඉවත් කිරීම			(3,150)		(3,150)
2019 මාර්තු 31 දිනට ශේෂය	-	9,750	12,100	2,920	24,770

ධාරණ අගය	53,000	15,250	4,400	4,280	76,930
----------	---------------	---------------	--------------	--------------	---------------

(ලකුණු 04)

මූල්‍ය වාර්තා සඳහා සටහන්

රු. (“000”)

සටහන 01 - වෙනත් ආදායම්

ශේෂ පිරික්සුම අනුව ශේෂය	2,900
අඩුකළා: විකුණුම් ප්‍රතිෂ්ඨාව	(2,900)
ඉවත් කිරීමෙන් ලද ලාභය (පෙරවැඩ-2)	1,550
එකතුව	1,550

සටහන 02 - මූල්‍ය වියදම්

ශේෂ පිරික්සුම අනුව ශේෂය	1,400
අඩුකළා: ප්‍රාග්ධනික කරන ලද ණය පොලී	(500)
එකතුව	900

සටහන 03 - බදු

ශේෂය ඉ/ගෙ	650
මුදල්	(800)
ශේෂය ප/ගෙ	900
ලාභාලාභ	900

සටහන 04 - යන්ත්‍ර, පිරියත සහ දේපළ

08 ප්‍රභේදයේ (d) හි උත්තරය බලන්න.

සටහන 05 - වෙළෙඳ හා වෙනත් ලැබිය යුතු දෑ

ණයගැතියෝ	24,100	
අඩුකළා: අඩමාන ණය වෙන් කිරීම	(482)	
එකතුව		23,618

පෙරවැඩ-1 වියදම් විශ්ලේෂණය

රු. (“000”)

	පරිපාලන	විකුණුම්
තොග ලියා හැරීම		
ක්ෂය	1,970	3,750
බොල්ණය		420
අධි වෙන් කිරීම		(38)
කලින් ගෙවූ වියදම්	60	
ශේෂ පිරික්සුම	32,700	13,980
	34,730	18,112

පෙරවැඩ-2 ක්ෂය සහ ඉවත් කිරීම

ඉවත් කිරීම

විකුණුම් ප්‍රතිෂ්ඨාව	=		2,900
අඩුකළා: පිරිවැය	=	4,500	
සමුච්චිත ක්ෂය	=	<u>(3,150)</u>	<u>(1,350)</u>
ඉවත් කිරීමෙන් ලද ලාභය	=		<u><u>1,550</u></u>

ක්ෂය

ගොඩනැගිලි ක්ෂය = 25,000 / 20	=	1,250	
මෝටර් රථ ක්ෂය	=	(16,500/ 5) + (4,500 /5*6/12)	= 3,750
කාර්යාල උපකරණ	=	7,200/10	= 720

(මුළු ලකුණු 25)

09 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(A)

පරිච්ඡේදය 07 - සමූහ සමාගම් සඳහා මූල්‍ය ප්‍රකාශන

(a)

මව් සමාගමෙන් 75% ආයෝජනය	=	290,000,000
පාලනයට යටත් නොවන කොටස්		
හිමියන්ගේ සාධාරණ අගය (250,000*365)	=	<u>91,250,000</u>
එකතුව	=	381,250,000
අඩුකළා: ශුද්ධ වත්කම්වල සාධාරණ අගය	=	<u>(340,000,000)</u>
කීර්තිනාමය	=	<u>41,250,000</u>

(ලකුණු 05)

B.

සී/ස සිග්මා සමාගම
2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
ඒකාබද්ධ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

		රු. ("000")
විකුණුම් (250,000+150,000-5,500)		394,500
විකුණුම් පිරිවැය (150,000+90,000-5,500)		<u>(234,500)</u>
දළලාභය (100,000+60,000)		160,000
උපලබ්ධි නොවූ ලාභ (පෙරවැඩ 1)		<u>(100)</u>
		159,900
වෙනත් ආදායම්		
පොලී ආදායම (1200+950-500)	1,650	
ලාභාංශ ආදායම	500	
වෙනත් ආදායම් (150+1,250-1,000 -50)	350	3,500
		163,400
වියදම්		
බෙදාහැරීමේ වියදම් (12,000+7,000)	(19,000)	
පරිපාලන වියදම් (60,000+46,000-50+100) (පෙරවැඩ 2)	(106,050)	
මූල්‍ය වියදම් (6000+4000-500)	(9,500)	134,550
බදු පෙර ලාභය		28,850
බදු (6500+1550)		(8,050)
වර්ෂය සඳහා ශුද්ධ ලාභය		20,800

(ලකුණු 14)

පෙරවැඩ

(පෙරවැඩ-1) උපලබ්ධි නොවූ ලාභ = $1100/110 \times 10$ = **100**

(පෙරවැඩ-2) ක්ෂය = $1000/10$ = **100**

(B)

පරිච්ඡේදය 06 - මූල්‍ය ප්‍රකාශන අර්ථ නිරූපණය

අනුපාත විශ්ලේෂණයේ පවතින සීමාවන්

1. මූල්‍ය ප්‍රකාශන තුළ ඇති අයිතම ඓතිහාසික පිරිවැය සංකල්පය මත පදනම්ව හඳුනාගෙන ඇති අතර එහිදී පෙළෙදපොළ තුළ සිදුවන උද්ධමන බලපෑම සැලකිල්ලට නොගැනීම
2. අතීත දත්ත මත පදනම්ව ගණනය කරන ලද අනුපාත ඇසුරින් අනාගත තීරණ ගැනීම
3. සමහර අනුපාතයන් ගණනයේ දී වාර්තා කරන දිනට පැවති තත්ත්වය හා සංඛ්‍යා මත පදනම්ව ගණනය කිරීම
4. ව්‍යාපාර අතර සන්සන්දනයේ දී එම ව්‍යාපාර අතර ගිණුම්කරණ ප්‍රතිපත්තිවල වෙනස්කම් පැවතීම නිසා සැසඳීම අපහසු වීම




(ලකුණු 06)
(මුළු ලකුණු 25)

C කොටසෙහි අවසානය

Notice:

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



© 2019 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)